



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව

දිනය 2020 ජූලි 16

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යාම

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් - 19 (Covid - 19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සලකා බලා, ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ **ප්‍රාග්ධන ගනුදෙනු** සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් **2020 ජූලි 02 වනදා** සිට බලපැවැත්වෙන පරිදි **මාස හයක (06)** කාලසීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් නියමයක් නිකුත් කරන ලදී.

1. පහත සඳහන් ආයෝජන අවස්ථා හැර ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් විදේශ රටක ආයෝජන සිදු කිරීමේ අරමුණ සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (Outward Investment Accounts) හරහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සඳහා ලබා දී ඇති පොදු අවසරය අත්හිටවීම.
 - (අ) විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ, ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගත් ණය මුදල් මඟින් මූල්‍යනය කිරීමට නියමිත ආයෝජන,
 - (ආ) ආයෝජිත රටෙහි සමාගමක හෝ ශාඛා කාර්යාලයක දැනටමත් සිදු කරන ලද ආයෝජනයකට අදාළව එම රටෙහි පවතින නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සිදු කිරීමට නියමිත අමතර ආයෝජනයක්,
 - (ඇ) ආයෝජිතයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා එ.ජ.ඩොලර් 20,000 ක උපරිමයක් දක්වා, දැනටමත් විදේශයක පිහිටුවා ඇති පාලිත සමාගම්වල හෝ ශාඛා කාර්යාලවල

සුදුසුකම්ලත් තේවාසික සමාගම් විසින් සිදු කිරීමට නියමිත අමතර ආයෝජනයක්/අරමුදල් යෙදවීමක්,

(අ) විදේශයක දැනටමත් පිහිටුවා ඇති සම්බන්ධීකරණ, අලෙවිකරණ, අනුයෝජන, ව්‍යාපෘති, නියෝජිත හෝ වෙනත් ඕනෑම සමාන කාර්යාල නඩත්තු කිරීමේ අරමුණ සඳහා, එ.ජ. ඩොලර් 20,000 ක උපරිමයක් දක්වා සිදු කරන ප්‍රේෂණ.

2. ඕනෑම ප්‍රමාණයක් දක්වා වන ජංගම ගනුදෙනු හෝ එ.ජ.ඩොලර් 20,000 උපරිමයක් දක්වා වන ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රේෂණ හැර ශ්‍රී ලංකාවේ තේවාසික තැනැත්තන් විසින් දරනු ලබන ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Business Foreign Currency Accounts) හෝ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා සිදු කරනු ලබන ප්‍රේෂණ අන්තිවීම.
3. සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සඳහා සුදුසුකම්ලත් සංක්‍රමණික දීමනාව එ.ජ. ඩොලර් 30,000 ක උපරිමයක් දක්වා සීමා කිරීම.
4. දැනටමත් සංක්‍රමණික දීමනාවට හිමිකම් පා ඇති විගාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් නැවත යැවීම එ.ජ.ඩොලර් 20,000 ක උපරිමයක් දක්වා සීමා කිරීම.
5. පොදු අවසරයෙහි නිශ්චිතව දක්වා ඇති සීමාවන් ඉක්මවා යන ආයෝජන සඳහා එක් එක් ආයෝජනය මත පදනම්ව විශේෂ අවසර ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතුව පවතින අධිකාරිය, ඉහත 1(අ) සහ 1(ආ) වගන්තිවල සඳහන් නිර්ණායක සපුරාලන ආයෝජන සඳහා පමණක් සීමා කිරීම.

ඉහත සඳහන් සීමා කිරීම් හඳුනාගත් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පමණක් අදාළ වන අතර, දැනටමත් අවසර ලබා දී ඇති ජංගම ගනුදෙනු සඳහා අදාළ නොවේ.

උක්ත කරුණු සම්බන්ධව නියමිත තොරතුරු අඩංගු වන 2020.07.02 දිනැති අංක 2182/37 දරන රජයේ (අති විශේෂ) ගැසට් නිවේදනයේ පළ කර ඇති ඉහත සඳහන් නියමයට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (www.dfe.lk) "බාගත කිරීම්" යටතේ ප්‍රවේශ විය හැකිය.